

## දැන්වීමයි

විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට විශේෂිත පහසුකම්වලින් සමන්විත දුරකථන සම්බන්ධතාවයන් හඳුන්වාදීම සඳහා ජේරාදේණිය විශ්වවිද්‍යාලය සහ මොබිටෙල් (පුද්) ආයතනය එකඟතාවයකට එළඹ ඇත.

මෙම එකඟතාවය යටතේ විවිධ සුදුසුකම් සඳහා වෙනස් පහසුකම්වලින් යුතු දුරකථන පැකේජ 2ක් (CORPM සහ CORPi යනුවෙන්) හඳුන්වාදෙනු ලැබේ.


### 1. CORPM පැකේජය

- a. සුදුසුකම: ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ සියළු ස්ථීර කාර්ය මණ්ඩල සේවකයින් (දුරකථන සම්බන්ධතා 3ක් දක්වා ලබා ගත හැක - පෞද්ගලික 1 සහ පවුලේ 2)
- b. විශේෂිත පහසුකම්:
  - (01) මාසික ගාස්තුව (බදු වලට යටත්ව) - රු. 150/=
  - (02) ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ CORPM සහ CORPi පැකේජවලට ඇතුළත්වන සියළු ග්‍රාහකයන් අතර සියළු ඇමතුම් - නොමිලේ
  - (03) විශ්වවිද්‍යාලය විසින් නම්කරන ලද ස්ථාවර දුරකථන අංක 100ක් සඳහා ලබාගන්න ඇමතුම් (ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ වැදගත් දුරකථන අංක ඇතුළුව) - නොමිලේ
  - (04) අනෙක් සියළු දුරකථන ඇමතුම් සඳහා (ඕනෑම ජාලයක) - රු. 1/= (විනාඩියකට)
  - (05) විවිධ දත්ත බණ්ඩලයන් (සම්මත මිල ගණන්වලට වඩා අඩු) - පසුව ක්‍රියාත්මක කළහැක
  - (06) අවම මාසික ගාස්තු, සබඳතා ගාස්තු සහ අන්තිකාරම් නොමැත.
  - (07) තමාගේ වත්මන් මොබිටෙල් දුරකථන අංකය මෙම පැකේජයට මාරු කල හැක. (වැදගත්: උපහාර සබඳතා සහිත ග්‍රාහකයින් හට මෙය අවාසිදායක විය හැක. ඔබට උපහාර සබඳතාවක් ඇත්නම් කරුණාකර මොබිටෙල් වෙතින් උපදෙස් ලබාගන්න)
  - (08) දුරකථනයේ මාසික බිල්පත සේවකයාගේ/ග්‍රාහකයාගේ මාසික වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.
  - (09) දුරකථන බිල්පත් ප්‍රතිපූර්ණය (reimburse) කරනු ලබන නිලධාරීන්ටද, මෙම පැකේජය සඳහා කොන්දේසිවලට යටත්ව ඉල්ලුම් කල හැකිවේ
  - (10) මෙම පැකේජයට ඇතුළත්වන විශ්වවිද්‍යාලයේ සියළුම ස්ථීර කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ මාසික 'ගෙවීමට ඇති මුළු මුදල්' (total payable) වල එකතුව තොග බිල්පතක් (bulk bill) ලෙස මොබිටෙල් සමගම මගින් විශ්වවිද්‍යාලයට ලබාදෙනු ඇත. ඔබට සාමන්‍ය පරිදි ගෙවුම් ශේෂය පිලිබඳ තොරතුරු ජංගම දුරකතනයෙන් අදාළ අංකයට ඇමතුමක් දීමෙන් ලබාගත හැක.
- c. අයදුම්පත් ලබාගන්නා ආකාරය:

මෙම මොබිටෙල් සබඳතාවය ලබාගැනීමට අවශ්‍ය විශ්වවිද්‍යාලීය ස්ථීර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හට පහත ආකාරයට අයදුම්පත් ලබගත හැක

  - (01) 2017/06/07 සිට 2017/06/17 දක්වා පාලන අංශයෙන්
  - (02) බාගත කිරීම: <http://www.pdn.ac.lk/mainpg-contents/downloads.php>





## 2. CORPi පැකේජය

- a. සුදුසුකම්:** පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියළු සිසුන්  
 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියළු තාවකාලික/කොන්ත්‍රාත් සේවකයින්  
 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියළු ස්ථීර කාර්ය මණ්ඩල සේවකයින්  
 (CORPM පැකේජය ලබාගැනීමට අකමැති හෝ එයට අතිරේක සබඳතා ලෙස)
- b. විශේෂිත පහසුකම්:**
- (01) මාසික ගාස්තුව (බදු වලට යටත්ව) – රු. 100/=
  - (02) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ CORPM සහ CORPi පැකේජවලට ඇතුළත්වන සියළු ග්‍රාහකයන් අතර සියළු ඇමතුම් – නොමිලේ
  - (03) අනෙක් සියළු දුරකථන ඇමතුම් සඳහා (ඕනෑම ජාලයක) – රු. 1.50 (විනාඩියකට)
  - (04) අවම මාසික ගාස්තු හෝ සම්බන්ධතා ගාස්තු නොමැත.
  - (05) නැවත ගෙවන අත්තිකාරම – රු. 500/=
  - (06) තමාගේ වත්මන් මොබිටෙල් දුරකථන අංකය මෙම පැකේජයට මාරු කළ හැක.  
 (වැදගත්: උපහාර සබඳතා සහිත ග්‍රාහකයින් හට මෙය අවාසිදායක විය හැක. ඔබට උපහාර සබඳතාවක් ඇත්නම් කරුණාකර මොබිටෙල් වෙතින් උපදෙස් ලබාගන්න)
  - (07) දුරකථන ගාස්තු නිසි කලට ගෙවීම එක් එක් ග්‍රාහකයාගේ පෞද්ගලික වගකීමකි.
  - (08) මෙම පැකේජයට කල් ඉකුත්වන දිනයක් නැත (එනම්, ඔබට සැමදා පාවිච්චි කළ හැක)
- c. සබඳතා ලබාගන්නා ආකාරය:**
- විශ්වවිද්‍යාලීය සිසුන් සහ තාවකාලික/කොන්ත්‍රාත් සේවකයින්ට පහත ආකාරයට සබඳතා ලබාගත හැක.
    - a) විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට අපේක්ෂා කරන මොබිටෙල් ජංගම කාර්යාල මගින් (දින සහ ස්ථාන පසුව දැනුම්දෙනු ඇත) හෝ
    - b) ඕනෑම මොබිටෙල් මධ්‍යස්ථානයකින් - 2017 ජූනි මස 20 වන දින සිට
  - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර කාර්ය මණ්ඩල සාමාජිකයින්
    - CORPM සබඳතා වලට අතිරේකව CORPi සබඳතාවන් ලබාගැනීම සඳහා
      - ඔබගේ CORPM සබඳතාවය(න්) ලබාගත් පසු මෙය පහසුවෙන් කළහැක
      - CORPi සබඳතා පමණක් නම් (එනම්, CORPM සබඳතා සඳහා ඉල්ලුම් නොකර)
        - ඉල්ලුම්පත්‍රයේ පිටු 1 ඉහත සඳහන් a) හෝ b) ආකාරයට ඉදිරිපත්කරන්න

වැඩි විස්තර සඳහා පහත සඳහන් අංක අමතන්න:

- දුරකථන පැකේජවල විස්තර සඳහා:
  - මොබිටෙල් ආයතනයේ: රන්දිල් (071 475 7208) හෝ ඉන්දික (071 535 5513)
  - විශ්වවිද්‍යාලයේ (ICSU): 3371, 3991, 3993
- CORPM අයදුම්පත/ගිවිසුම සහ ගාස්තු ගෙවීම් පිලිබඳ විස්තර සඳහා:
  - පාලන අංශය: 2438